

සියලු ම හිමිකම් ඇවිරිණි
முழுப் பதிப்புரிமையுடையது /
All Rights Reserved

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව / இலங்கைப் பரீட்சைத் திணைக்களம் / Department of Examinations, Sri Lanka

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සංඛ්‍යාලේඛනඥ/සංඛ්‍යාලේඛනඥ
නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 (2021)

(02) රාජ්‍ය අංශයේ මූල්‍ය කළමනාකරණය

පැය දෙකයි

ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.

1. (i) රාජ්‍ය මූල්‍යය සම්බන්ධ අවසාන වගකීම හා බලය පැවරී ඇත්තේ කවුරුන් හට ද? (ලකුණු 04 යි)
- (ii) ඒකාබද්ධ අරමුදලින් වියදම් දැරීම සඳහා කෙරෙන ප්‍රතිපාදනය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට අයත් වේ. ඒ මොනවා ද? (ලකුණු 06 යි)
- (iii) වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීමේ දී පුනරාවර්තන වියදම් වර්ග කරනු ලබන ප්‍රධාන කාණ්ඩ පහක් නම් කරන්න. (ලකුණු 05 යි)
- (iv) අත්තිකාරම් ගිණුම්වලට අදාළ ඇස්තමේන්තුවල සීමා වර්ග මොනවා ද? (ලකුණු 05 යි)
2. (i) රාජ්‍ය දේපළක් නැතිවීමක් හෝ හානිවීමක් හෝ සම්බන්ධව දැනගත් වහාම ගතයුතු ක්‍රියාමාර්ග මොනවා ද? (ලකුණු 05 යි)
- (ii) හානි පිළිබඳ ලේඛනයක ඇතුළත් කළ යුතු මූලික කරුණු මොනවා ද? (ලකුණු 15 යි)
3. (i) 'ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා' ලෙස හඳුන්වන්නේ කවුරුන් ද? (ලකුණු 04 යි)
- (ii) රජයේ මුදලින් කරනු ලබන ඕනෑම ගෙවීමක් නීත්‍යානුකූල හා නිවැරදි ගෙවීමක් වීමට අනුගමනය කළ යුතු ප්‍රධාන පියවර හතර සඳහන් කරන්න. (ලකුණු 04 යි)
- (iii) වවුචරයකට ගෙවීමේ දී සැලකිය යුතු ප්‍රධාන කරුණු හයක් සඳහන් කරන්න. (ලකුණු 12 යි)
4. (i) 'අතුරු අග්‍රිම' යනු කුමක්දැයි හඳුන්වා අතුරු අග්‍රිම වර්ග මොනවාදැයි සඳහන් කරන්න. (ලකුණු 10 යි)
- (ii) චෙක්පතක 'ගණුදෙනු කළ නොහැක' යනුවෙන් හා 'ආදායකයාගේ ගිණුමට පමණයි' යනුවෙන් රේඛනය කිරීමෙන් අදහස් වන්නේ කුමක්දැයි කෙටියෙන් පැහැදිලි කරන්න. (ලකුණු 05 යි)
- (iii) (අ) හානි රක්ෂණ බැඳුම්කරයක් ලබා ගන්නේ කිනම් අවස්ථාවකදී ද?
(ආ) එය ලබා ගැනීමේ අරමුණ කුමක් ද? (ලකුණු 05 යි)
5. (i) දෙපාර්තමේන්තුවක අභ්‍යන්තර විගණන ඒකක වල කාර්යයන් මොනවා ද? (ලකුණු 10 යි)
- (ii) විගණකාධිපතිවරයාගේ කාර්යයන් හා කර්තව්‍යයන් කෙටියෙන් පැහැදිලි කරන්න. (ලකුණු 10 යි)
6. පහත සඳහන් ඒවා අතුරින් හතරක් පිළිබඳ ව කෙටි සටහන් ලියන්න.
 - (i) ප්‍රාරම්භක වාර්තාව
 - (ii) විසර්ජන ගිණුම
 - (iii) වීරමොං ක්‍රියා පරිපාටිය
 - (iv) පුනරාවර්ථන හා ප්‍රාග්ධන වියදම්
 - (v) ආදායම තක්සේරු කිරීම

(ලකුණු 05 × 4 = 20 යි)
